



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 11.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2015 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා පූ. හා. 9.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

5/15

1.

ගරු බන්දුල ගුණවර්ධන මහතා, — මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතෙහි 18 වැනි වගන්තියට අනුව, පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළියෙළ කිරීමට අවශ්‍ය තොරතුරු අමාත්‍යවරයා විසින් සපයනු ලැබුවේද;
- (ii) ඉහත පනතෙහි 18 වැනි වගන්තියෙන් නියම කරන නියමයන් අමාත්‍යවරයාට ඉටු කළ නොහැකි වූයේ නම්, ඊට බලපෑ හේතූන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12/15

2.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2014 වර්ෂය තුළ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රු.39,061,290.12 ක වටිනාකමකින් යුත් කැරම් බෝඩ් 14,000ක් සහ දෘඪ බෝඩ් 14,000ක් බෙදාදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ 2014 වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත වී තිබුණේද;
- (ii) පාර්ලිමේන්තුව විසින් 2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තු යටතේ එම කැරම් බෝඩ් සහ දෘඪ බෝඩ් මිලදී ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රතිපාදන වෙන් කොට දී තිබුණේද;
- (iii) එසේ නම්, එම මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) සතොස මහින් මිලදී ගත් මෙම භාණ්ඩ අමාත්‍යාංශයේ ගබඩාවලට විධිමත් පරිදි භාරගෙන තිබේද;
- (ii) අමාත්‍යාංශයේ ගබඩාවලට භාර ගෙන නොමැති නම්, එම භාණ්ඩ භාර ගත් නිලධාරීන් සහ ආයතන කවරේද;
- (iii) එම භාණ්ඩ බෙදා හැර ඇති ස්ථාන හා ඉතිරි භාණ්ඩ ගබඩා කර ඇති ස්ථාන කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) ප්‍රසම්පාදන පටිපාටිගෙන් තොරව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මිලදී ගෙන, එහෙත් අමාත්‍යාංශය වෙත නොලැබුණු ක්‍රීඩා භාණ්ඩ පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පවත්වනු ලබන විමර්ශනයේ ප්‍රගතිය කවරේද;

(2)

- (ii) ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් කවුරුන්ද;
 - (iii) ඊට අදාළව ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

19/15

3.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) වර්ෂ 2011 - 2014 අතර කාලය තුළ සමුපකාර සංවර්ධන අරමුදල හා සමුපකාර අතිරික්ත අරමුදලේ මුදල් රුපියල් මිලියන 897.06ක්, 1972 සමුපකාර සමිති පනතේ දැක්වෙන ප්‍රතිපාදනවලට පටහැනිව අවභාවිතා කිරීම සහ සාවද්‍ය පරිහරණයට ඉඩහැරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයාට හා හිටපු සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි කර ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) ඉහත (අ) හි සඳහන් වන පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය කවරේද;
- (ii) මෙම මුදල් අවභාවිතය හා සාවද්‍ය පරිහරණය පිළිබඳව පොදු දේපළ පනත යටතේ විමර්ශනයක් සිදු කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) මෙම මුදල් අවභාවිතය හා සාවද්‍ය පරිහරණය පිළිබඳව ආයතනික මට්ටමින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- (ii) අහිමි වූ මුදල් යළි අයකර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
- (iii) විෂයභාර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි පොදුවේ රාජ්‍ය අරමුදල් අවභාවිතය වැළැක්වීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

28/15

4.

ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කොළඹ වරායේ බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවති දැවැන්ත තාප්පය කඩා ප්ලාස්ටික් ආවරණය සහිත කම්බි දැලක් ගැසීමට කටයුතු කර ඇති බවත්;
- (ii) එය වරායේ ආරක්ෂාවට තර්ජනයක් බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ඉදිකිරීම් වරාය අධිකාරිය විසින් සිදු කරන්නේද;
- (ii) එම ඉදිකිරීම් පෞද්ගලික ආයතනයක් විසින් සිදු කරන්නේ නම්, එම ආයතනයේ නම, ලිපිනය සහ දුරකථන අංකය කවරේද;
- (iii) එම සමාගමට එකී කොන්ත්‍රාත්තුව ලබා දීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේද;
- (iv) එම ටෙන්ඩරයේ වටිනාකම කොපමණද;
- (v) ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ අනෙකුත් සමාගම් කවරේද;
- (vi) එම සමාගම් විසින් ඉදිරිපත් කළ ටෙන්ඩර්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(3)

- (ඇ) (i) 2014 වර්ෂයේදී කොළඹ වරායේ ආරක්ෂාව සඳහා වැය කළ මුදල කොපමණද;
- (ii) 2015 වර්ෂය සඳහා කොළඹ වරායේ ආරක්ෂාව සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

80/15

5.

ගරු වන්දිම ගමගේ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) පසුගිය දශකයක පමණ කාලය තුළ පුරාවස්තුන් හා නිදන් වස්තුන් බරපතල ලෙස විනාශවීම් හා සොරුන්ගේ ග්‍රහණයට ලක්වීම් පිළිබඳව විවිධ මාධ්‍ය මගින් වාර්තාකර ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
- (ii) මාධ්‍ය මගින් වාර්තා වූ සිද්ධීන් හා ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නීතිමය පියවර ගෙන තිබේද;
- (iii) එසේ නම්, නීතිමය පියවර ගෙන ඇති සිද්ධීන් හා පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) එම නීතිමය ක්‍රියාමාර්ග තුළින් වැරදිකරුවන් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
- (v) මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

20/15

6.

ගරු සුනිල් හඳුන්වන්නන් මහතා, — විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට, — (1)

- (අ) විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූල්‍ය සම්පත් අවහා විත කිරීම පිළිබඳව විගණකාධිපති විසින් 2015 ජුනි මස 10 වන දින අංක IS/INV/PC/GDE/2015/04 දරන විගණන විමසුම මගින් අනාවරණය කරගෙන ඇති බව එතුමිය දන්නෙහිද?
- (ආ) (i) ඉහත (අ) හි සඳහන් වන මූල්‍ය විෂමාවාරයන් කවරේද;
- (ii) එම විෂමාවාරයන්ගේ වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) විගණන විමසුමෙන් හෙළිදරව් කර ඇති එම මූල්‍ය විෂමාවාරයන්ට අදාළව අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේද;
- (iv) එසේ නම්, එහි වත්මන් ප්‍රගතිය කවරේද;
- (v) හෙළිදරව් කර ඇති මූල්‍ය අපරාධ සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ආරම්භ කර ඇති විමර්ශනයේ වර්තමාන තත්ත්වය කවරේද;
- යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

ගරු බුද්ධික පතිරණ මහතා, — බුද්ධගාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) සබරගමුව පළාතේ, ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන කුරගල ඓතිහාසික පුදබිම තුළ කැණීම් කටයුතු සිදු කිරීම නවතා තිබේද;

(ii) එසේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කුරගල පූජා භූමියට අයත් භූමි ප්‍රමාණය කොපමණද;

(ii) එම භූමි ප්‍රමාණයෙහි සීමා නිර්ණය කර තිබේද;

(iii) කැණීම් මගින් ලබා ගත් පුරා වස්තු රැක ගැනීමට පියවර ගෙන තිබේද;

(iv) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) කුරගල පූජා භූමියේ බෞද්ධ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නේද;

(ii) එහි කැණීම් අඛණ්ඩව කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;

(iii) එසේ නම්, ඒ දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී

යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා, — පාර්ලිමේන්තුවේ රැස්වීම්, — 2015.10.21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, 2015 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා සහ 23 වැනි සිකුරාදා රැස්වීම් පැවැත්වෙන කාල වේලාව පූ. හා. 9.30 සිට අ. හා. 6.30 දක්වා විය යුතු ය. පූ. හා. 10.30 ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7(5) ක්‍රියාත්මක විය යුතු ය.

2.

ගරු අලි සාහිර් මවුලානා සෙයියිඩ් මහතා, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 1), — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය: —

“මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

3.

ගරු අබ්දුල්ලාහ් මහ්මුද් මහතා, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 2), — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය: —

“ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

මුදල් අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය,— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 1),— (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ, ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.09.23 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 ජනවාරි 29 දිනැති අංක 1899/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 2),— (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ, ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.09.23 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥා පනත යටතේ යෝජනාව (අංක 3),— (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ, ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.10.06 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 මැයි 5 දිනැති අංක 1913/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 1),— විවාදය කළ නිකුත් ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),—“2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 32 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදින්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 32 දරන නියමය

මුදල් අමාත්‍ය, රවි කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 30602 “දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම - දුම්රිය දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය

සංශෝධනය

- | | |
|---|--|
| (i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව | රු. 1,700,000,000 සිට
රු. 2,200,000,000 දක්වා |
|---|--|

(6)

(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 6,102,000,000 සිට රු. 6,602,000,000 දක්වා
(iv)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව	රු. 850,000,000 සිට රු. 1,000,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 2),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),—“2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 33 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 33 දරන නියමය

මුදල් අමාත්‍ය, රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 24702 “අත්අඩංගුවට ගන්නා ලද හා රාජ සන්තක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ විශදම් අත්තිකාරම් ගිණුම - ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය		සංශෝධනය	
(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත	
(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත	
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 20,000,000 සිට රු. 25,000,000 දක්වා	

(7)

- (iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි සංශෝධන
නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 3),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “ 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 34 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 34 දරන නියමය

මුදල් අමාත්‍ය, රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 21302 “පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය (ප්‍රකාශන අයිතිය ප්‍රසිද්ධ කිරීම, පරිවර්තන හිමිකම් මිලට ගැනීම, පරිවර්තන ගාස්තු හා කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ඇතුළුව) අත්තිකාරම් ගිණුම - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 2,900,000,000 සිට රු. 2,500,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව	රු. 1,500,000,000 සිට රු. 2,250,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 4),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 35 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 35 දරන නියමය

මුදල් අමාත්‍ය, රවි කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 31002 - “ගබඩා අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 120,000,000 සිට රු. 170,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)	

අත්සන් කළේ/ රවි කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 5),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 36 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 36 දරන නියමය

මුදල් අමාත්‍ය, රවි කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 31003 - “කළ වැඩ අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(9)

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ නෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 260,000,000 සිට රු. 450,000,000 දක්වා
(ii) එකී පනතේ නෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ නෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති භර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ නෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රචි කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 6),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද මෙහි පහත උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති නියමයන් අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

(මෙම නියමයන් වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි.)

උපලේඛනය
2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව කරන විධානය

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ 2014 මුදල් වර්ෂය සඳහා රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් බලය දෙන සීමා වෙනස් කිරීමේ උපලේඛනය.

කණ්ඩායම් විධාන අංක 01

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය අනුව මට පැවරී ඇති බලතලවලට අනුව රචි කරුණාන්‍යක වන මම, මුදල් අමාත්‍යවරයා වශයෙන් රජයේ අනුමතියට යටත්ව මේ සමග දක්වා ඇති උපලේඛනයේ දැක්වෙන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්වල පහත දැක්වෙන විෂය අංකවලට අදාළ වන්නා වූ පනතේ තෙවන උපලේඛනයේ නිරූ අංක II සහ IV හි දක්වා ඇති උපරිම සීමාවන් සහ අංක III හි දක්වා ඇති අවම සීමාවන් සංශෝධනය කරමි. 14001, 18201, 10501, 22801, 20801, 27701, 30301, 26901, 27001, 27201, 24201, 28601, 10201, 25601, 25801, 28201, 28501, 11601, 28801, 30601, 27901, 27801, 27401, 27501, 21901, 17801, 12601, 11101, 18801, 21101 සහ 19001.

අනු අංකය	අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	ව්‍ය. අං. ක්‍ර. සං.	II		III		IV		නියෝග අංකය
			රජයේ කටයුතු සඳහා වියදමෙහි උපරිම සීමාව	සිට රු.	දක්වා රු.	රජයේ කටයුතු පිළිබඳ ගිණුම්වලට බැර කළ යුතු ලැබීම්වල අවම සීමාව	සිට රු.	දක්වා රු.	
1	පළු සම්පත් හා ශ්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය	14001	7,000,000	10,000,000	3,700,000	4,000,000	-	-	1
2	විදේශ රැකියා ප්‍රවර්ධන හා සුළු සාධන අමාත්‍යාංශය	18201	5,000,000	8,000,000	1,100,000	4,100,000	-	-	2
3	ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	10501	140,000,000	170,000,000	60,000,000	90,000,000	-	-	3
4	උසාවි පරිපාලනය	22801	260,420,000	290,420,000	170,000,000	175,000,000	850,000,000	1,100,000,000	4
5	ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව	20801	9,000,000	12,000,000	-	-	-	-	5
6	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොණරාගල	27701	-	-	25,000,000	24,000,000	-	-	6
7	ජේෂ් කර්මාන්ත දෙපාර්තමේන්තුව	30301	-	-	3,000,000	2,900,000	-	-	7

(10)

8	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවේරිය - මඩකලපුව	26901	-	-	23,000,000	18,000,000	90,000,000	100,000,000	8
9	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවේරිය - අම්පාර	27001	-	-	35,000,000	30,000,000	-	-	9
10	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල	27201	-	-	75,000,000	65,000,000	-	-	10
11	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව	24201	-	-	2,000,000	1,700,000	-	-	11
12	ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව	28601	-	-	12,000,000	11,500,000	-	-	12
13	මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය	10201	15,000,000	12,000,000	9,500,000	8,500,000	-	-	13
14	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ	25601	-	-	56,000,000	53,000,000	-	-	14
15	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර	25801	-	-	51,000,000	46,000,000	-	-	15
16	වාණිජමහ බැංකු දෙපාර්තමේන්තුව	28201	-	-	100,000,000	97,000,000	-	-	16
17	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	28501	-	-	150,000,000	120,000,000	-	-	17
18	සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය	11601	6,000,000	7,500,000	-	-	-	-	18
19	මිනුම්පති දෙපාර්තමේන්තුව	28801	-	-	100,000,000	86,000,000	-	-	19
20	ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව	30601	-	-	385,000,000	290,000,000	-	-	20
21	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කැගල්ල	27901	-	-	30,000,000	26,000,000	-	-	21
22	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර	27801	-	-	38,000,000	32,000,000	-	-	22
23	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර	27401	-	-	40,000,000	35,000,000	-	-	23
24	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොලොන්නරුව	27501	-	-	18,000,000	15,000,000	-	-	24
25	ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව	21901	8,000,000	8,011,000	-	-	-	-	25

26	පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය	17801	4,000,000	5,000,000	-	-	-	26
27	අධ්‍යාපන අමාත්‍යාංශය	12601	-	-	680,000,000	675,000,000	-	27
28	සෞඛ්‍ය අමාත්‍යාංශය	11101	-	-	710,000,000	653,000,000	-	28
29	උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය	18801	2,000,000	2,060,110	-	-	-	29
30	රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව	21101	-	-	45,000,000	44,000,000	-	30
31	නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය	19001	-	-	83,000,000	60,000,000	-	31
	එකතුව		456,420,000	524,991,110	2,905,300,000	2,666,700,000	940,000,000	1,200,000,000

අත්සන් කළේ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

(12)

2015.09.14
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

මුදල් අමාත්‍යතුමා,— දේශීය ආදායම් පනත යටතේ යෝජනාව,— 2015.09.23 දින ඉදිරිපත් කරන ලද, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගප්පූර් ජනරජයේ ආණ්ඩුව අතර, 2014 අප්‍රේල් මස 03 වැනි දින ඇතිකරගත් ගිවිසුම, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය යටතේ අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,— කලින් කලට සංශෝධනය කරන ලද (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 28 (අ) වැනි වගන්තිය සමඟ කියවිය යුතු, 16 (ඇ) වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතුය.

(අංක 973 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14.

මුදල් අමාත්‍යතුමා,— මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු, 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.